



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරක්ෂේ සහ අධ්‍යාපන ආයතන කේෂ්ටිය

ගාස්තුවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රථම පරීක්ෂණය (බාහිර) - 2012/13

2015 දෙසැම්බර් - 2016 පෙබරවාරි

පාලි - PALI E - 1015

නියමිත ගුන්ථ I හා ව්‍යාකරණය I

එක් කොටසකින් (ප්‍රශ්න දෙකක්වත් ඇතුළත්වන පරිදි ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.

ප්‍රශ්න සංඛ්‍යාව 08 යේ.

කාලය පැය : 03

I කොටස

01 (අ) සිංහලට තෙහෙරන්න.

"අප බො තෙසං වාසේවියි, සත්තානං බදාලතාය අන්තරහිතාය අකටියපාකො සාලි පාතුරහොසි අකණෝ පුළුසො සුද්ධේය සුගන්ධේය තණ්ඩුලප්ථලො. යං තං සායං සායමාසාය ආහරන්ති, පාතො තං භොති පක්කං පටිචිරුල්හං, යං තං පාතො පාතරාසාය ආහාරන්ති, සායං තං භොති පක්කං පටිචිරුල්හං; නාපදානං පක්ෂුක්දායති. අප බො තේ, වාසේවියි, සත්තා අකටියපාකං සාලිං පරිභූක්ෂුතන්තා තංහක්ඩා තදාහාර විරං දිසමද්දානං අවියාසු.

"යථා යථා බො තේ, වාසේවියි, සත්තා අකටියපාකං සාලිං පරිභූක්ෂුතන්තා තංහක්ඩා තදාහාරා විරං දිසමද්දානං අවියාසු, තථා තථා තෙසං සත්තානං හියෙයසොමත්තාය බරත්තක්ෂුවෙව කායස්මි. ඔක්කම්, වණ්නවෙවණ්නතා ව පක්ෂුයිත්ත්, ඉත්පියාව ඉත්පිලිඩා. පාතුරහොසි පුරිසස්සව පුරිසලිඩා. ඉත්පිව පුරිසං අතිවෙලං උපතිජ්ඩායති පුරිසො ව ඉත්පිං, තෙසං අතිවෙලං අක්ෂුමක්ෂුක්ෂං උපතිජ්ඩායත් සාරාගො උදපාදි, පරිලාභා කායස්මි. ඔක්කම්. තේ පරිලාභපවිචාර මෙයුත්නං ධම්මං පටිසෙවියාසු.

"යෙ බො පනතෙ, වාසේවියි, තෙන සමයෙන සත්තා පස්සන්ති මෙයුත්නං ධම්මං පටිසෙවන්තෙ, අක්ෂුමක්ෂු පංසුං බිජන්ති, අක්ෂුමක්ෂු සෙවියි. බිජන්ති, අක්ෂුමක්ෂු ගොමයං බිජන්ති - "නස්ස අසුවි, නස්ස අසුවි ති. කථික්ෂුහි නාම සත්තො සත්තස්ස එවරුපං කරස්සන්ති ති! තදෙරහිපි මනුස්සා එකවිවෙසු ජනපදෙසු වඩායා නිබුද්‍යෙහමානාය අක්ෂුමක්ෂු පංසුං බිජන්ති, අක්ෂුමක්ෂු සෙවියි. බිඡන්ති, අක්ෂුමක්ෂු ගොමයං බිඡන්ති. තදෙව පොරාණං අග්‍රගක්ෂුක්ෂං අක්බරං අනුසරන්ති, න ත්වෙවසස්ස අත්ථ්‍රං අජානන්ති.

(අ) "පක්ෂුවන්දීයයන් මූල්‍යකාටගත් තණ්හා "මූලික උපාදානයන් සමාජ පරිණාමයේ ආරම්භයයි" සාකච්ඡා කරන්න.

“තස්ස මයේහා, හික්බවෙ, එතදහොසි - “කස්ස නු බො අහං පයිම්. ධම්මං දෙසෙයායා, කො ඉමං ධම්මං බිජ්පමෙව අජානිස්සති”ති? තස්ස මයේහා, හික්බවෙ, එතදහොසි - අයං බො උද්දකො රාමපුත්තො පණ්ඩිතො වියත්තො මෙධාවී දිසරත්තං අඡ්පරජක්බජාතිකො. යන්නුනාහං උදකස්ස රාමපුත්තස්ස පයිමං ධම්මං දෙසෙයායා. සො ඉමං ධම්මං බිජ්පමෙව අජානිස්සති; ති. අඡ බො මං, හික්බවෙ, දෙවතා උපසඩිකම්ත්වා එතදෙවාව - අහිදොසකාලඩිකතො, හන්තේ උද්දකො රාමපුත්තො, ති. කුදාණක්ද්ව පන මේ දස්සනං උදපාදි අහිදොසකාලඩිකතො උද්දකො රාමපුත්තො ති. තස්ස මයේහා, හික්බවෙ, එතදාහොසි මහාජානියා බො. උද්දකො රාමපුත්තො. සමෙහි සො ඉමං ධම්මං සුමෙණයා, බිජ්පමෙව අජානෙයා”ති.

තස්ස මයේහා, හික්බවෙ, එතදහොසි - කස්සනු බො අහං පයිමං ධම්මං දෙසෙයායා; කො ඉමං ධම්මං බිජ්පමෙව අජානිස්සති? තස්ස මයේහා, හික්බවෙ එතදාහොසි බහුකාරා බො මේ පක්ද්වවග්ගියා හික්බූ, යෙ මං පධානපහිතත්තං උපවියහිංසු. යන්නුනාහං පක්ද්ක්ද්වවග්ගියානං හික්බූනං පයිමං ධම්මං දෙසෙයා, න්ති. තස්ස මයේහා හික්බවෙ, එතදහොස - ‘කහංනු බො එතරහි පක්ද්වවග්ගියා හික්බූ විහරන්තිති? අද්දසං බො අහං, හික්බවෙ දැඩිබෙන වක්බූනා විසුද්ධේදෙන අතික්කන්තමානුසකෙන පක්ද්වවග්ගියෙ හික්බූ බාරාණසියා. විහරන්තේ ඉසිපතනෙ මිගදායෙ. අප්පිවාහං, හික්බවෙ, උරුවෙලායං යථාහිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන වාරිකං පක්කම්.

(ආ) අරියපරියේසන සුතුයෙන් අනාවරණය වන බුද්ධ වරිතය පිළිබඳ තොරතුරු ගෙනහැර දක්වන්න.

03 (ඇ) සිංහලට තගන්න.

එකෙක සමණ්වාහ්මණා කෙසපුත්තං ආගවිජති. තෙපි සකංයෙව වාද්‍ය දීපෙන්ති, ජෝතේන්ති, පරජ්පවාද්‍ය පනඩුංසෙන්ති වම්හෙන්ති පරිහවන්ති මමක්බිං කරොන්ති. තෙසිං නො, හන්තේ, අම්හාකං හොතෙව කඩා හොති විවිකිවිජා - කොසු නාමං ඉමෙසිං හවතං සමණ්වාහ්මණානං සවිවං ආහ, කො මුසා”ති? අලක්ද්හි වො, කාලාමා, කඩාවිත්තු. අලං විවිකිවිජිත්තු. කඩාවිතියෙව පනවා උගානෙ විවිකිවිජා උජ්පන්නා.”

“එම තුම්හෙ, කාලාමා, මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා තයහෙතු, ආකාරපරිවිතක්කෙන, මා දිවියටනිජ්කානක්බන්තියා, මා හබිබරුපතාය, මා සමණා නො ගරුති. යදා තුම්හෙ, කාලාමා, අත්තනාව ජානෙයාථ- ‘ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවප්පා, ඉමෙ ධම්මා සාවප්පා’ නා අහිතාය දුක්බාය සංවත්තන්ති”ති, අඡ තුම්හෙ, කාලාමා, පජහෙයාථ.

“තං කිං මක්කුල්, කාලාමා, ලොහො පුරිසස්ස අකුත්තං උජ්පැජ්පමානා උජ්පැජ්පති හිතාය වා අහිතාය වා ” ති “අහිතාය, හන්තේ “ලුද්ධේ පනායං, කාලාමා, පුරිස පුග්ගලො ලොහො අහිභතො පරියාදින්තවිත්තො පාණමිහ හනති, අදින්නමිහ ආදියති, පරදාරමිහ ගවිජති, මුසාහි හණති, පරමිහ තථත්තාය සමාදපෙති, යං ස හොති දිසරත්තං අහිතාය දුක්බායා ” ති.

- (ආ) කාලාම සූත්‍රයේ දැක්වෙන ක්‍රියාවන් ඇගයීමේ නිර්ණායකවල ආචාර විද්‍යාත්මක වැදගත්කම පැහැදිලි කරන්න.

04 (අ) සිංහලට තගන්න.

“ යො දුක්බස්ස පජානාති, ඉධෙව බයමත්තනා;
පන්නහාරං විසංයුත්තං, තමහං බුෂ්මූනං.

“ ගමහිරපක්දුක්දුං මෙධාවිං, මග්ගාමග්ගස්ස කොවිදං;
ලත්තමත්ප්‍රමනුපත්තං, තමහං බුෂ්මූනං

“ අසංසටියං ගහටියෙහි, අනාගාරෙහි තුහායං;
අනොකසාරීමප්පිවිජං, තමහං බුෂ්මූනං.

“ නිධාය දණ්ඩං භුතෙසු, තසසු උෂවරෙසු ව;
යොන හන්ති න සාතෙති, තමහං බුෂ්මූනං.

“ අවිරැද්දං විරැද්ධෙසු, අත්තදණ්ඩෙසු නිබුතං;
සාදානෙසු අනාදානං, තමහං බුෂ්මූනං.

“ යස්ස රාගෝ ව දොසො ව, මානො මක්ඛො ව ඔහිතා;
සාසපොරිව ආරග්ගා, තමහං බුෂ්මූනං.

(ආ) ලෙවිඩික “බාහ්මණ” සංකල්පයට බුදුදහමෙන් නව අර්ථකථන සැපයෙන අයුරු පෙන්වා දෙන්න

II කොටස

- 05 පාලි හාජාවේ යුග බෙදීම ප්‍රමාණවත් උදාහරණ අසුරෙන් පැහැදිලි කරන්න.
- 06 කවිවායන ව්‍යාකරණ සම්ප්‍රදායට අයත් ග්‍රන්ථ පිළිබඳ හැඳුන්වීමක් කරන්න.
- 7 පාලි හාජාවේ උපසර්ග පද හා නිපාත පදයන්ගේ හාවිතය සෝදාහරණව පැහැදිලි කරන්න.
- 08 පාලි නාම පද සාධනයේදී ප්‍රත්‍යාය හාවිතා වන අයුරු මූලාශ්‍රය අසුරෙන් විස්තර කරන්න.